




July 2004 Farm Survey Manitoba, Saskatchewan, Alberta and British Columbia (Peace)



EQP HKF GPVICN'y j gp'eqo rignf
Vj ki' untxg{" ku' eqpf vevf" vpf gt" yj g
cwj qtk{" qh'yj g"Ucvkneu"Cev"Txkugf
Ucvwgu" qh' Ecpfc." 3; : 7." e0' U3; 0
Eqo r ngvqp" qh' yj ki' s wgvkppckg" ki' c
ngi cil' tgs wkt go gpv' vpf gt" yj g" Ucvkneu
Ce0'

V@A~|}|.•^A A@A~|ç^A A A A à cca Ág f|{ aca } A } A d |^aA | ca } E~^^a^aAae Aa aA c|^&c^a
^a|a•A A aca |&| | Eca aAca Aa aA a c|^Aa a E

Úca ca Aca aca A | | ca a^aA Aca A | { A ~ a|a @ * Aa ^ A ca ca A ca @ [| aAa ~^A A f | | ca }
[aca ^aA | { A @ A ~ | ç ^ A @ A A | ca • A A A ^ A ca ^ ca ca | A a ~ a ^ • a • • Eca • ca ca } A | A a a ca ca a a c
@ A | ^ ç a ~ • A | a c } A & | • ^ } oí - A ca A a ~ a ^ • • Eca • ca ca } A | A a a ca ca a a c @ A a a A | | ç a A | A ca
~^ • ca } } ca A a | A ^ A ^ ca a A A & | • ^ } & E ~ ^ a A | A ca ca ca A | | • ^ • A a A a | a | a A a e * | ^ * a
f | | A | | E V @ A | } ca ^ ca ca A | | ç a a } • A A @ A Ú ca ca A ca A ca a A | ca ^ & c^ a a A a a | A @ A ca • • A
Q f | | ca } A ca A | A a ^ A @ | A ~ a | ca } E

A

Review the information on the label. If any information is incorrect or missing, please make the necessary corrections in the boxes below.

ØÜT	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Úca A ca ^ A A ca } ca a ^ D</p>	<div style="border: 1px solid black; width: 100%; height: 20px;"></div> <p style="font-size: small; text-align: center;">CE^ca0[a^</p>
PÇF	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Ú) ca ^ A A ca a ~ A ca ^</p>	<div style="border: 1px solid black; width: 100%; height: 20px;"></div> <p style="font-size: small; text-align: center;">V^ ^ @ ^</p>
CÖÜ	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Ú • ca 0[a^</p>	<div style="border: 1px solid black; width: 100%; height: 20px;"></div> <p style="font-size: small; text-align: center;">V^ { a A a a A d ^ a ca ^</p>
ÖT Š	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Ú • o U - ca A ca ^ A A ca ca } A A a ca a A @ A a ca A A & a a d</p>	<div style="border: 1px solid black; width: 100%; height: 20px;"></div> <p style="font-size: small; text-align: center;">Ö E ca A ca a ^ • A ca } ca a ^ D</p>
PÇH	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Ú ca d ^ ca ca ^ A ca } ca a ^ D</p>	<div style="border: 1px solid black; width: 100%; height: 20px;"></div> <p style="font-size: small; text-align: center;">V^ ^ @ ^</p>
PÇÁ	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Ú ca d ^ ca ca ^ A ca } ca a ^ D</p>	<div style="border: 1px solid black; width: 100%; height: 20px;"></div> <p style="font-size: small; text-align: center;">V^ ^ @ ^</p>
ÖÜÜ	<div style="border: 1px solid black; height: 20px; width: 100%;"></div> <p style="font-size: small; text-align: center;">Ö ca } A ca ^ A ca } ca a ^ D</p>	

í E Eed Hefúce ca Eí ÚVÖÖÜÜí Eí eé H

The following questions refer to grains in storage on your farm on July 31, 2004.

<p>● Include:</p> <ul style="list-style-type: none"> - grains harvested in or prior to 2003; - grains purchased for animal feed or seed that are not brand name; - grains owned by someone else but stored on this farm. 	<p>● Exclude:</p> <ul style="list-style-type: none"> - brand name prepared feeds (feed rations) that were purchased (i.e. feed purchased from a local feed store); - grains owned by the operator but stored off this farm (e.g. elevator, another farm, storage ticket, condominium storage).
--	---

IMPORTANT: Oats, Barley and Corn (Fodder Corn) are often harvested as silage or forage. Any crops harvested as silage or forage should not be included as "grains in storage". If the crop was not harvested for grain or if the crop was harvested green to feed the animals, do not record this as "grains in storage".

1. Did you or will you have any grains in storage on your farm on July 31, 2004?

Yes No

2. In the table below, indicate what was or will be the quantity in storage on your farm on July 31, 2004.

Crop	Code	Quantity in storage	Unit of measure							
			bu	mt	it	kg	lb	cwt	Other	
Wheat	100									
Wheat	101									
Wheat	102									
Wheat	103									
Wheat	104									
Wheat	105									
Wheat	106									
Wheat	107									
Wheat	108									
Wheat	109									
Wheat	110									
Wheat	111									
Wheat	112									
Wheat	113									
Wheat	114									
Wheat	115									
Wheat	116									
Wheat	117									
Wheat	118									
Wheat	119									
Wheat	120									
Wheat	121									
Wheat	122									
Wheat	123									
Wheat	124									
Wheat	125									
Wheat	126									
Wheat	127									
Wheat	128									
Wheat	129									
Wheat	130									

Other

HAYZc`ck]b[`ei Yghcgbg XYU`k]h` 5@@@5 B8`CD9F5H98"	
● 6W XY. - Land rented from other operations, cropland, woodland, wasteland, pasture land, summerfallow and crown or public land used for agricultural purposes.	● 9l W XY. "Land rented to other operations, community pastures, co-operative grazing associations or grazing reserves"

G97HCB`6 : 5@@FM9`5B8`K 6BH9F`K <95H`

- Did you seed any Fall Rye or Winter Wheat in the fall of 2003?**
 Yes No
- Which crop(s) did you seed?**

3. In the table below, indicate the area seeded and the area harvested or to be harvested as grain. Also indicate the yield or total production you obtained or will obtain.

Crop	Code	Seeded area	UOM		Code	Harvested area	Code	Average Yield	UOM (1 to 12 and 19) (see below)
			ac	ha					
FFG	FFG		1	2	FFG		FFG		
F6l	F6l		1	2	F6l		F6l		
Total harvested area (sum of 3a to 3b)			1	2					

UNIT OF MEASURE (UOM)

AREA	YIELD							TOTAL PRODUCTION	
	Ó`@`*` QWV	Sq`*`!`æ`*` SOD	T`^`d`æ` M`)}`^`*`A`T`V	Q`]}`^`!`æ`*` V`)}`*`A`Q`V	Ú`]}`^`*` SOD	P`*`)}`^`!`æ`*` ^`*`A`Q`V`V		ÓW	FJ/A`A`F`J`D
F QWV	F	G	H	I	I	I	QWV	Q	FJ/A`A`G`D
G PÓOV`ÚÓV	I	I	J	Fe	FF	FG	PÓOV`ÚÓV	SÓ	FJ/A`A`G`D
								ÓY V	FJ/A`A`G`D

● Summerfallow:
සෑහීම ඇතුළත් වූ ඒකාස්විභව භූමියක් වන අතර, ඒකාස්විභව භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

Q Include: වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

● Improved Land for pasture or grazing:
පවුරු සහ කැසුම් වැනි වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

Exclude: වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

● Unimproved Land for pasture or grazing:
වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

Exclude: වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

● Other Land:
වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි. වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.

What is your total area of Summerfallow, Improved Land for pasture or grazing, Unimproved Land for pasture or grazing and Other Land in 2004?

ඒකාස්විභව භූමිය	Land Use	Code	Total area	UOM	
				ac	ha
අංක 1	FEU ()	FEJ	●	1	2
අංක 2	ඒකාස්විභව භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.	GEJ	●	1	2
අංක 3	වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.	GEI	●	1	2
අංක 4	වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.	GFI	●	1	2
එකතුව			●	1	2
එකතුව (එකතුව E1 සිට E4)			●	1	2

සෑහීම

What is the Total Land Area in 2004?

Land Use	Code	Total area	UOM	
			ac	ha
FEL ()		●	1	2
ඒකාස්විභව භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.	GEF	●	1	2
වසරකට වරක් වගා කිරීම සඳහා භූමියක් ලෙස පැහැදිලි කර ඇති වගා වලට වහාම පරිවර්තනය කරන ලද භූමියකි.		●	1	2

සෑහීම

